

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය හුදු ආගමික ක්‍රියා මාර්ගයක්ද?

ආර්. කෝදාගොඩ - සිංහල අධ්‍යයනාංශය

2500 බුද්ධ ජයන්තිය අනුස්මරණය කිරීම පිණිස 1954 වර්ෂයේදී එවකට පැවති ජෝන් කොනලාවල රජය විසින් පිහිටුවන ලද ලංකා බෞද්ධ මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදුවූ ත්‍රිපිටක පරිවර්තන ව්‍යාපෘතිය 'බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය' නම් වේ. තත්කාලීන සමාජ දේශපාලන පසුබිම පිළිබඳ අවධානය යොමු කරන්නේ එය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් 2500 වන වසර සම්පූර්ණ වීම සැමරීමේ ශුද්ධ ඒකායන වේදනාවෙන් අරඹන ලද්දක්ද? යන කරුණ විෂයෙහි ප්‍රශ්නාර්ථයක් පැන නගියි. 1947 ලංකා රාජ්‍ය සභා පනත, 1951 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, 1954 බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාව සහ පක්ෂ නායකයන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතු කොටගෙන කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ඇති වෙමින් පැවති සිංහල බෞද්ධ බහුතරයේ අප්‍රසාදය, 1956දී මුහුණ දීමට තිබුණු මහ මැතිවරණයේදී තමන්ට අහිත පිණිස පවත්නා බව, 1947දීත් ආගම මැතිවරණ ජයග්‍රහණය විෂයෙහි භාවිත කොට පුරුදු එක්සත් ජාතික පක්ෂයට වැටහී යමින් තිබූ බව පැහැදිලි වේ. බුද්ධ ශාසනයේ, සිංහල ජාතියේ සහ සිංහල භාෂාවෙහි ආරක්ෂකයන් වශයෙන් පෙනී සිටින විපක්ෂයක් 1951 වන විට බිහි වී තිබීම, මේ සඳහා ආරක්ෂිත ක්‍රියා මාර්ගයක් කලින්ම ගැනීමේ ආවශ්‍යකභාවය ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වීමට ප්‍රබල හේතුවක් වූ බව සිතිය හැකිය. එවන් පසුබිමක ඇරඹුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයද මැතිරණ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් කලින්ම ගන්නා ලද ආරක්ෂිත පියවරක්ද යන විමර්ශනාර්ථ කාරණය මෙම පර්යේෂණයේදී විමසා බැලිණ. මාක්ස්ට අනුව අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ සමාජ සංස්ථා පසකින් සැදුම් ලත් සමාජයේ අන්‍ය සමාජ සංස්ථා උදෙසා දේශපාලන සංස්ථාව කරන බලපෑම සමාජ සංස්ථා පිළිබඳ සාකච්ඡාවේදී අවිශේෂීය තත්වයක් බව මේ අනුව පෙනෙයි. ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ ලේඛන විමර්ශන විධික්‍රමය මේ උදෙසා තොරතුරු සම්පාදනය කර ගැනීම පිණිස යොදා ගැනුණු අතර, භාෂාව සමාජය සහ ආගම යන ප්‍රභේදවල සහපැවැත්මෙන් යුත් අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ සංසිද්ධි බව මෙමගින් තවදුරටත් අවබෝධ කර ගත හැකිය.

ප්‍රමුඛ පද: බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය, එක්සත් ජාතික පක්ෂය, 1956 මහ මැතිරණය, ජෝන් කොනලාවල රජය, දේශපාලන සංස්ථාව